

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ 2024 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් වියදම් ගිණුම, සමුච්චිත අරමුදල වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත, 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මණ්ඩලයේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, මණ්ඩලය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය මණ්ඩලය ආවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

මණ්ඩලයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, මණ්ඩලයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී. ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන් , වේතනාන්විත මහභූරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මත හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද , අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය , ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ මණ්ඩලයේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ මණ්ඩලයේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, මණ්ඩලය ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල නොවීම

	අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ)	ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 01 හි 132 ඡේදය ප්‍රකාරව මණ්ඩලය විසින් සැලකිල්ලට ගනු ලැබූ වත්කම්, වගකීම්, ආදායම් හා වියදම් සම්බන්ධයෙන් අදාළ වන ගිණුම්කරණ ප්‍රතිපත්ති මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කර නොතිබුණි.	ප්‍රමාණවත් දැනුවත් කාර්ය මණ්ඩලයක් නොමැති බැවින් ඉදිරියේදී ප්‍රමාද දෝෂ වලක්වා මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ලබන බව දන්වා තිබුණි.	ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත ප්‍රකාරව කටයුතු කළ යුතු වීම.
(ආ)	ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 02 හි 57 වන ඡේදය ප්‍රකාරව මුදල් ප්‍රවාහ ප්‍රකාශය පිළියෙළ කිරීමේදී මුදල් හා මුදල් හා සමාන දෑ වල සංයුතිය නිශ්චය කිරීමට යොදා ගන්නා ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිය මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කර නොතිබුණි.	ප්‍රමාණවත් දැනුවත් කාර්ය මණ්ඩලයක් නොමැති බැවින් ඉදිරියේදී ප්‍රමාද දෝෂ වලක්වා මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ලබන බව දන්වා තිබුණි.	ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත ප්‍රකාරව කටයුතු කළ යුතු වීම.

(ඇ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ පෙත්වා දී ඇති පරිදි ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ප්‍රමිත 01හි 21(ඇ) ඡේදය ප්‍රකාරව ස්කන්ධය වෙනස්වීමේ ගිණුම්කරණ ප්‍රමිත ප්‍රකාරව මූල්‍ය ප්‍රකාශනවලට ඇතුළත් විය යුතු ස්කන්ධය වෙනස්වීමේ කටයුතු කළ යුතු වීම. ප්‍රකාශයක් මූල්‍ය ප්‍රකාශන කටයුතු කරනු ලබන බව කටයුතු කර දන්වා තිබුණි.

1.5.2 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2024 වර්ෂය වෙනුවෙන් පිළියෙල කර තිබූ අයවැය ඇස්තමේන්තු තුළ විගණන ගාස්තු වශයෙන් රු.100,000ක මුදලක් ඇස්තමේන්තු කර තිබුණද, මූල්‍ය ප්‍රකාශනවල ඊට අදාළව වෙන් කිරීමක් සිදු කර නොතිබුණි.	ඉදිරි විධායක සභා රැස්වීමට ඉදිරිපත් කර විගණන ගාස්තු ගෙවීමට කටයුතු කරනු ලබන බව දන්වා තිබුණි.	උපවිත වියදම් වෙනුවෙන් වෙන් කිරීම් සිදු කළ යුතු වීම.

1.6 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ මුදල් රෙගුලාසි 225 (4)	මණ්ඩලයේ ගෙවීම් වලට අදාළ බලතල පැවරීම සම්බන්ධයෙන් විධිමත් පාලන ක්‍රමවේදයක් පිළියෙල කර නොගැනීම හේතුවෙන් කාර්ය මණ්ඩලයට තාවකාලික පදනම මත බඳවාගෙන තිබූ එකම නිලධාරිනිය විසින් වවුචර් පිළියෙල කිරීම හා පරීක්ෂා කිරීම සිදු කර තිබුණි.	මේ සම්බන්ධයෙන් විධායක සභාව දැනුවත් කර කාර්ය මණ්ඩලය අනුමත කර බඳවා ගැනීමට කටයුතු කරනු ලබන බව දන්වා තිබුණි.	මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළ යුතු වීම.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.5,458,108ක අතිරික්තයක් වූ අතර ඊට අනුරූප ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.8,346,577 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.2,888,469ක පිරිහීමක් නිරීක්ෂණය විය. මෙම පිරිහීමට ආයෝජන වලින් ලද ආදායම් අඩුවීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය
3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2024 වර්ෂය වෙනුවෙන් පිළියෙල කර තිබූ අයවැය ඇස්තමේන්තුව තුළ කොඩි අලෙවි කිරීමෙන් ඉපයීමට අපේක්ෂිත ආදායම ලෙස රු.12,500,000 ක් ඇතුළත් කර තිබුණ ද 2024 වසරේදී කොඩි අලෙවියෙන් ලබා තිබූ ආදායම රු.180,600 ක් පමණක් විය. ඒ අනුව, ඇස්තමේන්තුව සහ සත්‍ය ආදායම අතර සියයට 98ක විචලතාවයක් පැවතුණි. තවද, සමාලෝචිත වර්ෂයේ කොඩි මුද්‍රණ වියදම් ඇස්තමේන්තුව රු.1,500,000 ක මුදලක් වුවද වර්ෂය තුළ කොඩි මුද්‍රණය සිදු කර නොතිබූ අතර පැවති කොඩි තොගය අලෙවි කර ගැනීම සඳහා වැඩසටහනක් ද ක්‍රියාත්මක කර නොතිබුණි.	අදහස් දක්වා නොතිබුණි.	අදාළ ඉලක්ක කරා ළඟා වීම සඳහා නිසි ක්‍රමවේදයන් සකස් කර ගත යුතු වීම.
(ආ) සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ කාර්යසාධන වාර්තාවෙහි 7 වන පරිච්ඡේදය යටතේ මූල්‍ය ප්‍රකාශන නියමිත දිනට ඉදිරිපත් කොට තිබේ යන්නට අනුකූල වන බව සඳහන් කර තිබුණද පෙබරවාරි මස 28 දින හෝ එදිනට පෙර ඉදිරිපත් කළ යුතු මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කර තිබුණේ 2025 මාර්තු මස 06 දින දී වන අතර වාර්ෂික ප්‍රසම්පාදන සැලැස්ම සකස් කිරීම සම්බන්ධයෙන් අනුකූල වන බව සඳහන් කර තිබුණද, වාර්ෂික ප්‍රසම්පාදන සැලැස්මක් සකස් කර නොතිබුණි. එමෙන්ම කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් වෙත රාජකාරි ලැයිස්තු ලිඛිතව ලබා දීම යන්නට අනුකූල වන බව සඳහන් කර තිබුණද, ඒ අනුව කටයුතු කර නොතිබුණි.	අදහස් දක්වා නොතිබුණි.	නිවැරදි තොරතුරු ඇතුළත් කර කාර්යසාධන වාර්තාව පිළියෙල කළ යුතු වීම.
(ඇ) සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන කාර්යයන් වශයෙන් දහම් පාසැල් ගුරු භවතුන්ගේ සැත්කම් සඳහා ආධාර ලබාදීම, විහාරස්ථාන සඳහා වියළි සලාක ආධාර ලබාදීම, බුදුපුත් මාපිය උපහාර නිවාස ආධාර ලබාදීම, විහාරස්ථාන සඳහා ගොඩනැගිලි ආධාර ලබාදීම සහ දහම් පාසැල් සිසුන්ට සිසුසවිය ශිෂ්‍යත්ව ආධාර ලබාදීම යනාදී කාර්යයන් 05 ක් හඳුනා ගෙන වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මට ඇතුළත් කර තිබුණද,	අදහස් දක්වා නොතිබුණි.	ක්‍රියාකාරී සැලැස්මට ඇතුළත් කරනු ලබන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා නිසි වැඩ පිළිවෙලක් සකස් කළ යුතු වීම.

දහම් පාසැල් සිසුන්ට සිසුසවිය ශිෂ්‍යත්ව ආධාර සහ විහාරස්ථාන සඳහා ගොඩනැගිලි ආධාර ලබාදීම 2020 වර්ෂයෙන් පසු සිදු කර නොතිබුණි. තවද, විහාරස්ථාන සඳහා ගොඩනැගිලි ආධාර ලබාදීම කොවිඩ් 19 වසංගත තත්ත්වය පැවති 2019 – 2021 කාල වකවානුවේ පමණක් සිදු කර තිබුණි. එමෙන්ම අදාළ කාර්යයන් ඉටු කර ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කර තිබූ බව ද නිරීක්ෂණය නොවීය.

3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2014 අංක 16 දරන සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය (සංස්ථාගත කිරීමේ) පනතේ, 3 වගන්තිය ප්‍රකාරව (අ) සිට (උ) දක්වා වූ පොදු පරමාර්ථ ඉටු කිරීම සඳහා අදාළ අධිකාරීන් මොනවාද යන්න හඳුනා ගැනීමට මණ්ඩලය විසින් කටයුතු කර නොතිබුණු අතර එම පරමාර්ථ මුදුන් පමුණුවා ගැනීම සඳහා හඳුනා ගන්නා ලද අධිකාරීන්ට ශාසනාරක්ෂක මණ්ඩලය විසින් සහාය දක්වන්නේ කුමන ආකාරයකටද යන්න පිළිබඳ නිර්ණායක සහ ක්‍රමවේදයක් හඳුන්වා දී නොතිබුණි. ඉහත පරිදි මණ්ඩලය පිහිටුවීමට අදාළ කාර්යයන් හඳුනාගෙන ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීමෙන් තොරව සමාලෝචිත වර්ෂයේදී බුදුපුත් මාපිය උපහාර භාරයේ මුදල් අධිකාර බලයකින් තොරව මෙම මණ්ඩලයට ලබාගෙන බුදුපුත් නිවාස ආධාර වශයෙන් රු.400,000ක වියදමක් ද මහාභාරකාර දෙපාර්තමේන්තුවේ සියයට 4ක ආදායම් ගාස්තු වශයෙන් රු.83,915 ක වියදමක් ද දරා තිබුණි.	විධායක සභාව දැනුවත් කිරීමට සටහන් කර ගත් බව දන්වා තිබුණි.	පනතේ විධිවිධාන වලට අනුකූලව කටයුතු කළ යුතු වීම.
(ආ) උක්ත පනතේ, 3 වගන්තියේ (එ) හි සඳහන් පරමාර්ථ ඉටු කිරීම සඳහා එනම්, සංස්ථාවේ(මණ්ඩලයේ) පරමාර්ථ සාක්ෂාත් කර ගැනීම පිණිස සංස්ථාවේ දිස්ත්‍රික්ක හා පළාත් මට්ටමින් ක්‍රියාත්මක වන ශාඛාවලට මහ පෙත්වා ඒවා අධීක්ෂණය කිරීම හා සම්බන්ධීකරණය කිරීමට අදාළව ක්‍රමවේදයන් හඳුන්වා දී නොතිබුණි.	සියලුම ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල ලේඛකාධිකාරී/ සභාපති ස්ථාමීන් වහන්සේලා, සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්/ ප්‍රාදේශීය ලේකම්වරුන් හා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය වශයෙන් රාජකාරි සිදු කරනු ලබන බෞද්ධ කටයුතු නිලධාරීන් හරහා සම්බන්ධීකරණ කටයුතු සිදු	පනතේ විධිවිධාන වලට අනුකූලව කටයුතු කළ යුතු වීම.

කරනු ලබන බව දන්වා තිබුණි.

- | | |
|---|---|
| <p>(ඇ) උක්ත පනතේ, 7 (1) උප වගන්තියේ විධිවිධාන පරිදි අනුමත කරගෙන තිබූ සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩල සංශෝධන රීති මාලාවේ 8.1 වන ඡේදය ප්‍රකාරව මාසයකට වරක් විධායක සභා රැස්වීම් පැවැත්විය යුතු වුවත්, සමාලෝචිත වර්ෂයට අදාළව විධායක සභා රැස්වීම් 03 ක් පමණක් පවත්වා තිබුණි.</p> | <p>ඉදිරියේදී නිසි පරිදි රැස්වීම් පවත්වන ලෙසට උපදෙස් දුන් බව දන්වා තිබුණි.</p> <p>පනතේ විධිවිධාන වලට අනුකූලව කටයුතු කළ යුතු වීම.</p> |
| <p>(ඈ) 2014 අංක 16 දරන සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය (සංස්ථාගත කිරීමේ) පනතේ, 7 වගන්තියේ (i) (ඇ) උප වගන්තිය ප්‍රකාරව මණ්ඩලයේ විවිධ නිලධාරීන්ගේ, අනුයෝජිතයන්ගේ සහ සේවකයන්ගේ පත්වීම්, බලතල, කාර්ය සහ කර්තව්‍ය හා කොන්දේසි හා නියමයන් සම්බන්ධයෙන් රීති සකස් කර නොතිබුණු අතර මණ්ඩලයට අදාළව කාර්ය මණ්ඩලයක් අනුමත කර ගෙන නොතිබුණි. තවද පනතේ 7 වගන්තියේ (ii) (අ) උප වගන්තිය ප්‍රකාරව සාමාජිකයන් විසින් ගෙවිය යුතු ගාස්තු සම්බන්ධව රීති සකස් කර මණ්ඩලයට ආදායම් රැස් කර ගැනීමට ද කටයුතු කර නොතිබුණි.</p> | <p>අරමුදලට අදාළ ස්ථිර කාර්ය මණ්ඩලයක් පත් කර නිසි පරිදි රාජකාරී පැවරීමට කටයුතු කරනු ලබන බවද, ශාසනාරක්ෂක මණ්ඩල රැස්වීමට සහභාගී වන සාමාජිකයින්ගෙන් මේ දක්වා මුදල් අය කර ගැනීම සිදු කර නොමැති බවත් රැස්වීම්වලට සහභාගී වන්නේ භික්ෂූන් වහන්සේලා බැවින් මුදල් අය කර ගැනීම ප්‍රායෝගික නොවන බවත් දන්වා තිබුණි.</p> <p>පනතේ විධිවිධාන වලට අනුකූලව කටයුතු කළ යුතු අතර සාමාජික ගාස්තු සම්බන්ධයෙන් රීති සකස් කිරීම ප්‍රායෝගික නොවේ නම් පනත සංශෝධනය කර ගැනීමට කටයුතු කළ යුතුය..</p> |

3.3 අරමුදල් උපයෝජනය

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
මණ්ඩලය විසින් මහජන බැංකුවේ පවත්වාගෙන යනු ලබන ස්ථාවර තැන්පතුවේ සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට තැන්පතු වටිනාකම රු.62,086,356ක් වූ අතර ඊට අදාළ වර්ෂයේ පොළිය රු.5,053,417ක් විය. එසේ වුවද, 2014 අංක 16 දරන සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය (සංස්ථාගත කිරීමේ) පනතේ 03 ඡේදය ප්‍රකාරව මණ්ඩලයේ පරමාර්ථ ඉටුකර ගැනීම සඳහා අයෝජන පොලී මුදල් කාර්යක්ෂමව යෙදවීම කෙරෙහි අවධානය යොමු නොකර එම මුදල් අයෝජනය කරමින් පවතින බව නිරීක්ෂණය විය.	ඉදිරියේදී කටයුතු කිරීමට සටහන් කරගත් බව දන්වා තිබුණි.	මණ්ඩලයේ පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා අරමුදල් කාර්යක්ෂමව යෙදවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතු වීම.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 අභ්‍යන්තර විගණනය

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2018 අංක 19 දරන ජාතික විගණන පනතේ, 38(ඊ) සහ 40 වගන්ති ප්‍රකාරව විගණනය කරනු ලබන අස්ථිත්වයක ගණන් දීමේ නිලධරයා විසින් අභ්‍යන්තර විගණන කර්තව්‍ය නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා ඵලදායී ක්‍රමවේදයක් ඇති බවට සහතික විය යුතු වුවත් ඒ අනුව කටයුතු කර නොතිබුණු අතර බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර විගණන අංශය විසින් හෝ විගණනයක් සිදු කිරීමට කටයුතු කර නොතිබුණි.	දෙපාර්තමේන්තු විගණන කළමනාකරණ රැස්වීමේදී හා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සමඟ සාකච්ඡා කිරීමට සටහන් කර ගත් බව දන්වා තිබුණි.	ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව කටයුතු කළ යුතු වීම.

4.2 විගණන කමිටුව

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2018 අංක 19 දරන ජාතික විගණන පනතේ, 41(1) වගන්තිය ප්‍රකාරව විගණන හා කළමනාකරණ කමිටු පත් කර හෝ දෙපාර්තමේන්තුවේ කමිටුව මගින් හෝ අරමුදලේ ක්‍රියාකාරිත්වය අඛණ්ඩ පදනමක් මත සමාලෝචනය කිරීමට කටයුතු කර නොතිබුණි.	විධායක සභාවට ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ලබන බව දන්වා තිබුණි.	ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව කටයුතු කළ යුතු වීම.

4.3 අයවැය පාලනය

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2021 නොවැම්බර් 16 දිනැති අංක 01/2021 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛය මගින් ප්‍රකාශිත රජය සතු ව්‍යාපාර සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශයේ 05 පරිච්ඡේදයේ ඇමුණුම 01හි 3 වගන්තිය අනුව අයවැයගත ආදායම් ප්‍රකාශයක්,	පසු විපරම් කිරීමට සටහන් කරගත් බව දන්වා තිබුණි.	චක්‍රලේඛයේ සඳහන් විධිවිධාන වලට අනුකූලව කටයුතු කළ යුතු වීම.

අයවැයගත මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක්, අයවැයගත මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් සහ ප්‍රාග්ධන වියදම් අයවැයකින් සමන්විත අයවැය ප්‍රකාශයක් රේඛීය අමාත්‍යාංශයේ ලේකම්වරයා මගින් භාණ්ඩාගාරයේ ලේකම්වරයාට සහ රාජ්‍ය ව්‍යාපාර අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඉදිරි වර්ෂය ආරම්භවීමට දින 15කට පෙර ඉදිරිපත් කළ යුතු වුවත් උක්ත සඳහන් සංරචකවලින් සමන්විත අයවැයක් ඉදිරිපත් කර නොතිබුණු අතර 2022 සහ 2023 වර්ෂවල ආදායම් සහ වියදම් පමණක් ඇතුළත් අයවැය ලේඛනයක් 2024 ජනවාරි 12 දින ඉදිරිපත් කර තිබුණි.